



68 චර්ණය - ත්‍රි. ඉ. ට. 2557

2013 සැප්තැම්බර් 19

චිනර කලාපය

805 මාසික ධර්ම පත්‍රිකාව

ආයෝ වස්සාන කාලේ

ගල්කිස්ස ග්‍රී ධර්මපාලාරාමය සහ කනරගම උපාලි ඩම්ඹුමාධිපති
 ග්‍රී සුමංගල විද්‍යාවහංස - මහා මහෝපාධ්‍යාය
 අග්‍රමහා පත්‍ර්‍යාච්න අතිපූර්ශ කොට්‍රගොඩ ඩම්මාවාස අනුහායක
 ස්වාමීන්දුයන් වහන්සේ විභින්න

නමෝ තස්ස හගවතේ ඇරහතේ සම්මාසම්බුද්ධස්ස

“ අනුපාතිම හික්බවේ වස්සානේ වස්සා උපගත්තු. ද්වේමා හික්බවේ
 වස්සුපනාධිකා පුරිමිකා ව පවිපිමිකා ව අපර්ප්‍රගතාය ආසාල්හිය පුරිමිකා
 උපගත්තබ්බා. මාසගතාය ආසාල්හිය පවිපිමිකා උපගත්තබ්බා. ඉමා බෝ
 හික්බවේ ද්වේ වස්සුපනාධිකා. ”

මහා වග්‍ර පාලියෙහි සඳහන්වන පරිදි: අවැත්ති මහතෙනි, ඔබ
 වහන්සේලා වස්සාන ඉර්තුවට අයන් සිවි මාසය තුළ වික් තැනෙක වාසය
 කිරීම එනම් “ ජීකට්ධානිය ” පුතිපදාල සමාදන් විය යුතු ය. විය
 දෙවදැරුම් ය. ඇසුල පුර පසලෙයාස්වක් පොහෝදා (පුලු) විනය කර්ම
 කොට පසු දින වස් සමාදන් විය යුතු ය. එය පෙර වස් සමාදන්වීම වගයෙන්
 දක්වා ඇත. බැරේ වෙළාවන් අසනීපයක් හෝ වෙනත් නො වැළැක්විය
 හැකි බාධාවක් නිසා වස් සමාදන් විමට නො හැකිවුයේ නම් රුපුර පොහෝ
 දින එනම්: නිකිනි පුර පසලෙයාස්වක් පොහෝ දා (අගෝස්තු) වස් සමාදන්
 විය යුතු ය. එය පසු වස් සමාදන්වීම වගයෙන් දක්වා නිබේ.

බුදුරජානුන් වහන්සේ බුද්ධත්වයෙන් දේ මසකට පසු එනම්
 ඇසුල පුර පසලෙයාස්වක් පොහෝ දා දමිසක් පැවතුම් සූත්‍ර දේශනාව
 පවත්වා පස්වග මහතුන් ප්‍රමුඛ දහජට කේටියක් දිවස බුහ්ම නාග
 සුපර්ණාදී අතිවිශාල සංඛ්‍යාවකට ධර්මාවකේ බැංකු සේක. අනතුරුව
 විම ඇසුල පුර පසලෙයාස්වක් පොහෝ දින පටන් වස් තුන් මාසය බිරුණුය
 ඉසිපතන මිගදායේ නේවාසිකට සිට වස් පවාරණුයෙන් පසු තම ග්‍රාවක
 සහ පිරිස ධර්මදාන සේවාව සඳහා -

“වරට හිස්බලේ වාරිකා බහුජන හිතාය² බහුජන සූඩාය අත්තාය හිතාය සූඩාය ලොකානුකම්පාය” යනුවෙන් නවතම ධර්මය ලේකයාට බෙදාහැරීම සඳහා පිටත් කරවු යේක.

වස්සාන සමය ගැන බණ පොත පත අනුව බලන විට පැහැදිලි වන්නේ දැඩිව වස්සාන සංතුව හිසුන් වහන්සේලා විවේකිව වක් තහෙක වෙශෙමින්, භුදේක් බණ හාවත්තාව සඳහා ම වකි තෙමස ගත කිරීමට වෙන්කර ගෙන තිබුණු බවකි. දැඩිව සංතු ගුණය - දේශගුණය හාර මාසයෙන් හාර මාසය නිසි පරිදි වෙනස් වේ. හේමන්ත - ගිමිහාන - වස්සාන යනු ඒ සංතු තුන යි. වස්සාන සමය තුන් මාසයක් ගතකිරීම බණ හාවත්තාවට යොදා ඉතිරි මාසය විභා ප්‍රතිච්චිල තෙලාගනු ප්‍රතිස කුසල් වඩාගැනීමට වෙන්කළ මාසය වගයෙන් දැක්විය හැකි ය. එය කධින පිංකම් සිදුකරන විටර මාසය වගයෙන් පොදු මහජනතාව විසින් සලකනු ලබේ.

මුද්‍ර කාලයෙහි වස්සාන හාර මාසය නිම මුවායින් පසු නොවැමිවර් මාසයේ සිට වැස්ස නවති. කෙමෙන් පොලුවේ තෙන ගතිය සිදෙන අවස්ථාවේ ගොලීභු වේ - කඩල - මූං ඇට - කුරක්කන් - තිරිගු - ඉරිගු ආදි බාහ්‍ය වර්ග වගා කෙරෙනි, හේමන්ත සංතුව වනම් ජනවාරී පෙබරවාරී මාර්තු වන විට බාහ්‍ය වර්ග කපා කොටා තෙලා ගෙවල් වල තැන්පත් කර ඒ වික්කම රුපාන මාස දෙක තුන තුළ විල තෙලාගත හැකි කහ - උදු - සුදුරු - කොත්තමල්ලි - අඩ - සුදුලිඹු - රතුලිඹු ආදි හෝග වර්ග වගා කෙරෙනි. ඉන්දිය ජන සමාජය ආහාර පාන වලින් පෝෂිත බවට පත්වූයේ මෙයාකාරයෙනි. මේ අතර එළවාල - පළතුරු - අල - පලාවර්ග ද වගාකිරීම ඔවුන්ගේ දෙනික වාරිතුයක් විය. ගිමිහාන සංතුව ආරම්භ වන්නේ මාර්තු මාසයේ අග හාගයේ සිට යි. එය උෂ්ණාධික කාලයකි. එම වකවානුව ඔවුන් ගෙහු පිවිතයට අයත් අනෙකුත් ගෙවල් දොරවල් සාදාගනීම් ආදි කටයුතු වලට යොදා ගත්හ.

වස්සාන සමය වැකි ගතියෙන්ම ගෙවෙන බැවින් එම කාල පරිවිෂ්දය පිනට දැනුමට - දන් පහන් දීමට යොදා ගත්හ. හිසුන් වහන්සේලා වස්සාන සමය තුළ සුදුසු ආරාමයක - පන්සලක විවේකස්ථානයක හෝ අනතුරු රහිත කැලැ පුදේග වල තේවාසිකල තනිකරම හාවත්තාවටම කාලය යොදාගත්හ. මේ නිසා උන්වහන්සේලාට ආධ්‍යාත්මික දියුණුවට අදාළ කටයුතු කරගනීමේ පැහැදිලිම වකවානුව මුයේ වස්සාන සමය යි. මේ වස් කාලය ගිණ පැවිද දෙපසුය ම භුදේක් පිනට දැනුමට ම යොමු කරන ලද කාල පරිවිෂ්දයක් මුයේ එම නිසා ය. දැනුද ලංකාව - මියන්මාරය - තායිලන්තය - කාම්බෝජය - ලාංසි - වින - ප්‍රජන් - කොරියා - මොන්ගේර්ලියා ආදි රට රාජ්‍ය වල වෙශෙන මහායානික - රේරවාදී හිසුන් වහන්සේලා වස්සාන සංතුව තම තමන්ගේ රටවල අනාදිමත් කාලයක සිට පැවතගෙන ආ ආවේණික වාරිතුනුකුලව - සිරීන් විරීන් වලට අනුව වස්සාන සමය ගත කරනු ලබෙන්, මෙරට අපේ දායක හවතුන් හිසුන් වහන්සේලාට වෙනදාටත් වඩා දැකි ඕනෑකමකින් සිවිපසයෙන් උපස්ථාන කරන අතර පන්සල් වෙහෙර විභාරස්ථාන අලුත්වැඩියා කරනු ලබන්නේ ද බෙහෙවින්ම වස්සාන සමයේදී ය.

හික්ෂුන් වහන්සේලා ද වෙනදාට වඩා දැකී ආයාමයකින් යුතුව උදේ - දුවල් - සවස බුද්ධ වන්දනාව කිරීම - අතියම සහ රාත්‍රියෙහි ප්‍රවීම යාමය ඉක්මෙන් ම මෙත් හාවනාදියෙහි යෙදෙනි. තමනට පහසු පරිදි ත්‍රිලක්ෂණ හාවනා - සහර සතිපට්චානයෙන් තෝරා ගත් බර්ම කරණු අතුව හාවනා කරන්නේ ද මෙම වේලාවන් වෙන්කර ගෙන ය. සිලය සහ ගුණ වඩා බණ හාවනාදිය තව කෙනෙකුට ඇගෙලීම - දැක්වීම දැන උගත් හික්ෂු ප්‍රතිපදාව නොවේ. ගුණය - සිලය රැකෙන්නේ අන් අයට නො ඇගවා වඩා වර්ධනය කරගත් තරමට ය. එයට හේතුව තමන්ගේ ගුණ - තමන්ගේ බණ හාවනාදිය - තමන්ගේ වත් පිළිවෙන් අන් අයට ඇගවන්නේ ලාභයක් - ප්‍රගංසාවක් - ප්‍රයෝගනායක් - කිර්තියක් - නොදු නමක් - නැත්තම් තමන් ඉක්මතුව පෙනී සිටීමේ බලා පොරොත්තුවෙනි. එවිට එය තස්සුවට ම අයන් බරපතල ක්ෂේරු ධර්මයක් වන්නේ ය. එනිසා ම අපේ පැටත් රේරවාදී ආචාර්යවරයානුන් වහන්සේලා අපට පෙන්වාදී ඇත්තේ ඉහත සඳහන් කළ ඇයුරින් ගුණ ධර්ම සුරකිමට ය. එයට ඉදුරා ම පටහැනිව දැන් දැන් කටයුතු කරගෙන යන බවක් අපේ දැන උගත් ගිහි පැවිදී දෙපක්ෂයට ම වැටහි ඇතුවාට සැකයක් නැතේ.

ගුණ ධර්ම සුරකිමේ අයය පැහැදිලි කරන කදීම කතා ප්‍රවතක් විශුද්ධීමාරුගයෙහි දූතාඩිග නිද්දේසයෙහි දැක්වෙයි. මිහින්තලා විහාරයෙහි විදා අන් විගාල සහ පිරිසක් වැඩිකිටිය හ. ඔවුන් වහන්සේලා අතුරින් ලෙන්, ගහා, කුටි ආදියෙහි වෙසෙමින් බණ හාවනාවට ම සිත යොමු කළේ බොහෝ ව්‍යුහ. එහි වික් ආචාර්ය වරයානුන් වහන්සේ නමකගෙන් පැවිද්ද ලබා ගෙන අධ්‍යාපනය ද නිම කොට වන පිළිවෙතට නැතුරු ව්‍ය දෙනමක් ව්‍යුහ. එයින් එක නමක් මිහින්තලයේ ම කුටියක වෙසෙමින් දූතාඩිග වඩාන්තට පටන්ගත්තේ ය. අනෙක් සහෝදර හික්ෂු නම අනුරාධපුර ව්‍යාපාරාම විහාරයෙහි ධර්ම විනයධර වනුර දේශකයානුන් වහන්සේ නමක් වශයෙන් ප්‍රකටව සිටියේ ය. වසර කිහිපයකට පසු උන්වහන්සේ දිගාවලේ - මාගම - සිනුල්පවිව ආදී ප්‍රදේශවල ද කළින් කළ විසුහ. එතුමේ කළකට පසු අනුරාධපුරයට පැමිණු තම මිතු තෙරෙන් දැකිමට මිහින්තලයට පැමිණියේ ය. එහි විසු සහෝදර හික්ෂුව උන්වහන්සේ නමන්ගේ වැඩ සිටි කුටියට කැඳවාගෙන ගොස් එහිම නවාතැන් සලසා දුන් දෙදෙනා වහන්සේ ම සේල වෙනත්සය හා අමිතලා වෙහෙර වැඳු පුදා පැමිණු වත් පිළිවෙන් කොට රාත්‍රි නින්දාට වන්හ. මිහින්තලා වාසී සහෝදර හික්ෂුව තැන්පත්ව අරමිණියා ගොතාගෙන වාසී වී හාවනානුයෝගිව ම සිටියේ ය. සහෝදර තෙරනුවේ ද එසේම එක්වරම නින්දාට නොවැටී බොහෝ වේලාවක් හාවනා කරමින් සිට නිදාගත්තේ ය.

මධ්‍යම රාත්‍රියෙහි විදුලි කොටන ආලේකයෙන් ආගන්තුක සහෝදර හික්ෂුව දුටුවේ තමන් වහන්සේ නින්දාට වැටුන ද සහෝදර හික්ෂුව නො නිදා හිඳුගෙන ම වැඩ හිඳින බව ය. ප්‍රග්ධීම යාමය ආරම්භ වෙන්ම, එනම් රාත්‍රි තුන පමණ වන විට නැවත විදුලි කොටීම නිසා අභාරී බලන් ම නේවාසික සහෝදර හික්ෂුව හිඳුගෙන ම වැඩකිටියේ ය. මෙය දැක වික වේලාවකින් “ස්වාමීන් සහෝදරයන් වහන්ස, ඔබ වහන්සේ නේස්ප්ලිකාඩිගය නම් ව්‍ය නොනිදා ගත කිරීමේ දූතාඩිගය රකින කෙනෙක් දැයි විමසිය. අවුරුදු පහලේවක සිට -

පිට දිගහර නො නිදා තේසප්පිකාධිගය නම් වූ දුෂ්කර ප්‍රතිපදාව රැකගෙන ඇ නේවාසික හිකුෂුව තමා එවන් බුතාධිගයක් නොරකින බව නො පෙන්වමින් තම උදාර ගුණය තම සහෝදරයන් වහන්සේටවන් ඇශේවීමට අකමැතිව වහා පිට දිග හැර නිදාගත්තේ ය. “මම මෙබඳ අසිරි බුත ගුණයක් රකින්නේමයි” ඇශේවීමට උන්වහන්සේ අකමැති ව්‍යුහ. මේ ගුණ පුරත්ව උනුමන්ගේ ස්වභාවය ය. තම මිනුරා දිනකින් දෙකකින් ගිය පසු උන්වහන්සේ නැවතන් අර ප්‍රතිපදාව සමාදන් ව්‍යුහ. මෙම කථා ප්‍රවෘත්තියෙන් පහැදිලි වන්නේ ක්වර කෙනෙකුට වුවද තම ගුණය, තම සිලය, තම ප්‍රතිපදාව නියම උනුමෝ නො පෙන්වන බව ය.

මතු සම්බන්ධ ය !
